

සියලු ම හිමිකම් ඇවේරිතු.



නාලන්දා විද්‍යාලය - කොළඹ 10
NALANDA COLLEGE - COLOMBO 10

අධිකාරීන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2021
අනාවරණ පරික්ෂණය - 2021

01 S II

ଶ୍ରୀମିତ୍ର ଲିଟ୍ରେଚୁର୍ - II

13 ഭേദവിജ

ಕುಲಯ : ಪಾಯ 03 ಡಿ

නම : පත්‍රිය : විභාග අංකය :

විජයත් :

- * මෙම ප්‍රශ්න පත්‍රය පිටු 15 කින් යුත්ත වේ.
 - * මෙම ප්‍රශ්න පත්‍රය A සහ B යන කොටස් දෙකකින් යුත්ත වේ. කොටස් දෙකට ම නියමිත කාලය පැය 03 දි.
 - * ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙන තො ලැබේ.

A කොටස - ව්‍යුහගත රචනා

(89 02 - 07)

සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු මෙම පත්‍රයේ ම සඡයන්න. ඔබේ පිළිතුරු ප්‍රශ්න පත්‍රයේ ඉඩ සලසා ඇති තැන්වල ලියිය යුතු ය. මේ ඉඩ ප්‍රමාණය පිළිතුරු ලිවිමට ප්‍රමාණවත් බව ද දීර්ස පිළිතුරු බලාපොරොත්තු නොවන බව ද සලකන්න.

B කොටස - රචනා

(89 08 - 15)

මෙම කොටස ප්‍රශ්න හයකින් සම්බන්ධ වේ. ප්‍රශ්න භතරකට පිළිතුරු සපයන්න. මේ සඳහා සපයනු ලබන කඩඩාසි පාවිචිචි කරන්න. සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයට නියමිත කාලය අවසන් වූ එසු A සහ B කොටසේ එක් පිළිතුරු පත්‍රයක් වන දේ. A කොටස උඩින් තිබෙන පරිදි අමුණා, විභාග ගාලාධිපතිට හාර දෙන්න.

ප්‍රශ්න පත්‍රයේ B කොටස පමණක් විහාර යාලාවෙන් පිටත ගෙන යාමට ඔබට අවසර ඇත.

ପରିଚ୍ଛନ୍ନାଙ୍କ ପ୍ରଯୋଜନ

కడ్డలు పత్రి

ଦେବୀନି ପତ୍ରୀଯ କାଳିତା

දෙවැනි පත්‍රය සඳහා		
කොටස	ප්‍රෝනා අංක	ලැබු කොටස
A	1	
	2	
	3	
	4	
B	5	
	6	
	7	
	8	
	9	
	10	
එකතුව		

අවසාන ලකුණු

ඉලක්කමෙන්	
අකුරින්	

ස. කේතා අංක

උත්තර පත්‍ර පරීක්ෂක 1	
උත්තර පත්‍ර පරීක්ෂක 2	
ලකුණු පරීක්ෂා කළේ	
අධික්ෂණය	


A කොටස - ව්‍යුහගත රචනා

ප්‍රශ්න හතරට ම පිළිතුරු මෙම පත්‍රයේ ම සපයන්න.


සං රුප
සිංහල
සෞඛ්‍යය.

$$(g = 10 \text{ N kg}^{-1})$$

01. (I) (a) (1) රුපයේ දැක්වෙන්නේ රූප පෘෂ්ඨයක් මත වස්තුවක් සම්බුද්ධතාවයේ ඇති ආකාරයයි. එම රුපය මත ක්‍රියා-ප්‍රතික්‍රියා බල ලක්ෂණ කරන්න. ක්‍රියාව- I. I_1 ද ප්‍රතික්‍රියාව R_2 ලෙස සලකුණු කරන්න.



- (b) (2) රුපයේ පරිදි ආනතිය 30° ක් වූ සුම්මත තලයක් මත තබා ඇති 20 kg ක ස්කන්ධියට තන්තුවක් සම්බන්ධ කර. ඒ මත බලයක් යොදා ඉහළට නියත 2 ms^{-2} ත්වරණයකින් වළින කරවයි. තන්තුව සැහැල්පු හා සුම්මත වේ. මිනිසාගේ ස්කන්ධිය 60 kg කි.



- (II) (i) මිනිසා, වස්තුව හා ක්ෂේපිය මත ඇතිවන බල වෙන වෙනම ඇද දක්වන්න.

- (ii) තන්තුව මත මිනිසා මගින් ඇති කරන බලය ගණනය කරන්න.

- (iii) මිනිසා හා පොලුව අතර ප්‍රතික්‍රියා බලය සොයන්න.

- (iv) වස්තුව තලය මත 4 m දුරක් වලනය විමෝදී කරන කාර්යය ගණනය කරන්න.

- (v) ඉහත අවස්ථාවේ වස්තුවේ ගක්ති වැඩිවීම ගණනය කරන්න. (වාලක ගක්තිය හා විහාර ගක්තිය)


- (vi) වස්තුව 4 m දුරක් වලනය විමෝදී එය ලබාගන්නා ප්‍රවේශය කොපමෙනුද?

- (vii) ඉහත (vi) නි සඳහන් 4 m දී තන්තුව කැඩියයි නම් ඒ මොහොතේ සිට වස්තුව වලනය වන උපරිම දුර ගණනය කරන්න.

- (viii) ඉහත සඳහන් උපරිම දුර ගමන් කළ පසු තැවත ආරම්භක පිශිච්ච විට වාලාගන්නා ප්‍රවේශය ගණනය කරන්න.

02. ජලයේ වාශ්පිකරණයේ විශිෂ්ට ගුර්ත තාපය L සෙවීමට අවශ්‍යව ඇත. මේ සඳහා තම් කරන ලද අසම්පූර්ණ රුප සටහනක් දී ඇත.

- (a) (i) අදාළ අනෙක් උපාංග තම් කර රුපය සම්පූර්ණ කරන්න.



- (ii) භ්‍රාමාල ජනකය සමග පෙන්වා නොමැති එම උපාංගයේ අවශ්‍යතාවය කුමක්ද?

.....
.....
.....
.....
.....

- (b) (i) පරිසරය සමග සිදුවන තාප භ්‍රාමාරුව මගහරවා ගැනීමට ඔබ ගනු ලබන පියවර මොනවාද?

.....
.....
.....
.....

- (ii) එම පියවර ගැනීමේදී සමහර විට ඔබට එක් දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදුවේ. එය කුමක්ද?

.....
.....
.....

- (c) (i) භ්‍රාමාලය සමග දව ජලය කැලරීම්වයට එකතු වූවහොත් එය ගුර්ත තාපය කෙරෙහි කෙසේ බලපායිද?

.....
.....
.....

- (ii) දව ජලය භ්‍රාමාලය සමග එකතු වී කැලරීම්වයට ගො එම වැළැක්වීමට යොදාගෙන ඇති උපකරණය කුමක්ද?

.....
.....
.....

- (iii) කැලරීම්වයට භ්‍රාමාලය සපයන තලය කැලරීම්වය තුළ ගිල්වීය යුතුද? තැකිද? හේතු පහදන්න.

.....
.....
.....

(d) ජලයේ හා කැලුරිම්ටරය කනා ඇති ද්‍රව්‍යයේ විඩිඡට තාප ධාරිතා පිළිවෙළින් S_1 හා S_2 වේ.

(i) මෙම පරික්ෂණයේදී ඔබ විසින් වාර්තා කරන පාඨාංක සූදුසු සංකේත සහිතව සඳහන් කරන්න.

.....

.....

.....

.....

.....

(ii) ජලයේ වාෂ්පිකරණයේ විඩිඡට ගුජ්ත තාපය (L) සඳහා ප්‍රකාශනයක් ඉහත සඳහන් කරන ලද පාඨාංක ඇපුරින් ලියන්න.

.....

.....

.....

.....

(iii) L නි නිරවද්‍යතාව සඳහා වඩාත්ම නිවැරදිව ගතයුතු පාඨාංකය කුමක්ද?

.....

.....


.....

.....


(v) බුමාලය කැලුරිම්ටරය තුළට එකතු කරන කාලය වැඩි ව්‍යවහාර් වාෂ්පිකරණයේ ගුජ්ත තාපය සඳහා ලැබෙන අයය වැඩිවේද? අමුවේද? හේතු දක්වන්න.

.....

.....



03. 60° ක වර්තක කෝණයක් සහිත විදුරු ප්‍රිස්මයක් හාවිතා කර අවධි කෝණය (C) සොයා ප්‍රිස්ම ද්‍රව්‍යයේ වර්තනාංකය සෙවීමට දිජ්‍යයකුට අවශ්‍යව ඇත. ඒ සඳහා හාවිතා කළ සැකසුම් පහත දැක්වේ.



(a) ඔබට මිටර හාගේ කෝදුවක්, පැන්සලක් සපයා ඇත. එට අමතරව නිරමාණය සහ ගණනය සඳහා අවශ්‍ය වන අයිතම 2 ක් සඳහන් කරන්න.

.....

.....

(b) (i) සිංහයා ඇස Y අතර තබා ඇතිවිට O හි ප්‍රතිඵ්‍යුම් පැහැදිලිද?

(ii) හේතුව පැහැදිලි කරන්න.

(iii) ඇස CY අතර තබා ඇතිවිට O හි ප්‍රතිඵ්‍යුම් පැහැදිලිව පෙන්ද?


හේතුව පැහැදිලි කරන්න.

(c) YZ රේඛාව ලබාගැනීමට ඔහු විසින් අනුගමනය කළයුතු පරික්ෂණාත්මක පියවර ලියන්න.

(d) OX රේඛාව ලබාගැනීමට ඔහු විසින් අනුගමනය කළයුතු නිර්මාණාත්මක පියවර ලියන්න.

(e) $O\hat{X}Y = 157^\circ$ ලෙස සිංහයා ලබාගෙන තිබූණේ නම් අවධි කෝණය සෙවීමෙන් පසු ප්‍රිස්ම ද්‍රව්‍යයේ වර්තනාංකය යොයන්න.


(f) ඉහත විදුරු ප්‍රිස්මයේ BA මූළුණා ඔස්සේ ඇතුළු වන ආලේක කිරණයක් ප්‍රිස්මය හරහා වර්තනය වී AC මූළුණාතින් නිර්ගත වේ.




(i) r හි අගය සොයන්න.

(ii) X හි අගය සොයන්න.

(iii) කිරණයේ අපගමනය (d) R පෙන්වා d සඳහා ප්‍රකාශනයක් y ඇසුරින් ලබාගන්න.



04. (a) (i) මිලි ඇම්ටිටරයක (mA) අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීමට පහත පරිපථය සකසා ඇත. K ස්විචය වැස්ට්‍රෝම්, විවෘත කළද මිලි ඇම්ටිටරයේ පාඨාංකය වෙනස් නොවන්නේ නම් එහි අභ්‍යන්තර ප්‍රතිරෝධය කුමක්ද?



(ii) ඉහත මිලි ඇම්ටිටරයේ පරිමාණය 2mA කොටස්වලින් ක්‍රමාංකනය කර ඇති අතර, එහි පූර්ණ පරිමාණ උත්තුමාණය 100 mA වේ. මෙම දෙරය තුළින් ආරක්ෂිතව උත්සර්ජනය වියහැකි ජ්‍යේ කාපන සිපුත්‍රාවය කොපමෙනුද?


(iii) මෙම මිලි ඇම්ටිටරයෙන් කියවා ගතහැකි විහාර අන්තර පරායය කුමක්ද?

(b) ඉහත මිලි ඇම්ටිටරය 2A ක පූර්ණ පරිමාණ උත්තුමාණයක් ලැබෙන පරිදි r_1 ප්‍රතිරෝධයක් සහ 5A පූර්ණ පරිමාණ උත්තුමාණයක් ලැබෙන පරිදි r_2 ප්‍රතිරෝධයක් යොදා සුදුසු උපපථයකට සම්බන්ධ කළ යුතුව ඇත.


(i) r_1 හා r_2 අගයන් මොනවාද?


(ii) මෙම මිලි ඇම්ටිටරය පූර්ණ පරිමාණ උත්තුමාණය 5 V දක්වා ඇති වෝල්ටෝම්ටිටරයක් ලෙස ලබා ගැනීමට සුදුසු R_1 ප්‍රතිරෝධයක් ගුණක පරියට සම්බන්ධ කිරීමට අවශ්‍ය නම් එහි අගය සොයන්න.

- (c) සිම්ගේ නියමය සත්‍යාපනය කිරීම සඳහා පරික්ෂණයක් සැලසුම් කිරීමට සිපුවෙකුට නියමව ඇත. මේ සඳහා X, Y අහු අතරින් විවෘත විහාර අන්තරයක් ලබා ගැනීම සඳහා 5 kΩ ක ධාරා නියාමකයක් ජ්‍යෙෂ්ඨයක් (S) හා අභ්‍යන්තර ප්‍රතිරෝධය තොහිණිය හැකි විද්‍යුත් ගාමක බලය 6 V වූ කේෂයක් සම්බන්ධ කරන ලදී. පහත පරිපථය යොදා ගැනීමට සැලසුම් කරයි. මේ අමතරව ඇම්පිරයක්, වෝල්ටෝමිටරයක් හා 60 Ω ක ප්‍රතිරෝධයක් සපයා ඇත.



- (i) මෙම පරික්ෂණයේදී 60 Ω ප්‍රතිරෝධය හරහා විහාර අන්තරය (V) වෙනස් කරමින් ඒ තුළින් ගලන ධාරාව (I) මැනා ගැනීමට යොදා ගන්නා පරිපථය, දී ඇති අයිතම වල සංස්ක්ත හාවිතා කරමින් ඉහත රුපයේම ඇද දක්වන්න.
- (ii) මඟ විසින් සම්පූර්ණ කළ පරිපථයේ දී ඇති ඇම්පිරයේ සහ වෝල්ටෝමිටරයේ අගුවල මුළුයාවන් තිවැරදිව ලකුණු කරන්න.
- (iii) මේ සඳහා යොදා ගත යුතු ඇම්පිරයේ පූර්ණ පරිමාණ උත්තුමණ ධාරාව කුමක් විය යුතුද? (ඇම්පිරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය තොසලකා හරින්න.)
-
.....
.....
- (iv) ඉහත (iii) නි සඳහන් කළ පූර්ණ පරිමාණ උත්තුමණය සහිත ඇම්පිරය හාවිතා කිරීමේ වාසිය කුමක්ද?
-
.....
.....
- (v) මෙහි S සඳහා වඩාත්ම සුදුසු යතුර කුමක්ද? එය හාවිතා කරන ආකාරය කෙටියෙන් සඳහන් කරන්න.
-
.....
.....
- (vi) පරික්ෂණයෙන් ලද මිනුම් ඇයුරින් සිම්ගේ නියමය සත්‍යාපනය කිරීමට අදාළ ප්‍රස්ථාරයේ දළ සටහනක් අදින්න. අක්ෂ නම් කරන්න.






සැ: යු:

* ප්‍රශ්න හතරකට පමණක් පිළිතුරු සපයන්න.

B කොටස - රිවා

05. (a) (i) වලිනය පිළිබඳ නිවිතන්ගේ නියම තුන සඳහන් කරන්න.
- (ii) රෝකටවුවක් හා හෙලිකොප්ටරයක් ඉහළට එසවීම සිදුවනුයේ නිවිතන්ගේ දෙවන හා තුන්වන නියමයන්ට අනුකූලව වුවද, රෝකටවුවක් පිටත වායුගේලයක් නොමැතිව වුවද ඉහළට ත්වරණය වියහැක. නමුත් හෙලිකොප්ටරයකට පිළින වායුගේලයක් නොමැතිව ඉහළට ත්වරණය විය නොහැක. මෙයට හේතුව පහදන්න.
- (b) ස්කන්ධය $2.4 \times 10^6 \text{ kg}$ වූ රෝකටවුවක් ඉහළට එසවීම සඳහා අවශ්‍ය තෙරපුම් බලය ලබාගනුයේ ඉන්ධන දහනය කර ලබාගන්නා දහන වායුව 20 m පරතරයකින් ඇති නැයිනි 2 ක් හරහා අධික වෙශයකින් පහළට විදීමෙනි. මෙම තෙරපුම් බලය තප්පරයකදී පිටවන දහන වායුවේ ස්කන්ධය (m') හා රෝකටවුවට සාපේක්ෂව දහන වායුව පිටවීමේ ප්‍රවේශය (V) ගැණිතයට සමාන වේ.
- (i) රෝකටවුව ඉහළට 5 ms^{-2} ක ත්වරණයක් ලබාගැනීමට නම්, ඉහළට පැවතිය යුතු තෙරපුම් බලයේ විශාලත්වය ගණනය කරන්න.
- (ii) මෙම තෙරපුම් බලය ලබාගැනීම සඳහන් රෝකටවුවට සාපේක්ෂව එක් නැයින්නක් මගින් දහන වායුව පිටකළ යුතු ප්‍රවේශය සොයන්න. තත්පර 1 ක්ද පිටකරන දහන වායුවේ ස්කන්ධය $3 \times 10^4 \text{ kgs}^{-1}$ වේ.
- (iii) පාරිවි ගේලය හා එය වටා පවතින වායුගේලය විශේකම්හයන් $12\ 800 \text{ km}$ හා $16\ 000 \text{ km}$ වූ එක කේත්දිය ගේලයක් ලෙස සැලකිය ඇති නම්, පාරිවි පැශේෂිය මතදී නියුත්වනාවියෙන් ගමන් ඇරුමු රෝකටවුව පාරිවි වායුගේලයෙන් ඉවත් වන විට රෝකටවුවේ ප්‍රවේශය ගණනය කරන්න. (රෝකටවුවේ ත්වරණය නියත බව උපක්ෂපනය කරන්න.)
- (iv) ඉහළට පවතින තෙරපුම් බලය නියත වුවද, රෝකටවුවේ ත්වරණය නියත යැයි ගැනීම සාධාරණ නොවන බව වෙනත් ශිෂ්ටයකු ප්‍රකාශ කරයි. මෙම ප්‍රකාශය සමග එබා එකාග්‍රයෙදී? නොවේද? ඔබගේ පිළිතුරට හේතු පැහැදිලි කරන්න.
- (v) මෙලෙස රෝකටවුව වායුගේලයෙන් ඉවත්වන අවස්ථාවේදී ඉලක්කයේ සිදුවූ යුතු විරුද්ක් හේතුවෙන් තත්පර 2 ක් තුළ 36° කේත්‍යකින් රෝකටවුවේ ගමන් දිගාව එහි ගුරුත්ව කේත්දිය වටා නියත ව්‍යාවර්තයක් යටතේ යුතු සාධාරණ කරන ලදී. මෙම යුතු සාධාරණය අදාළ කොළඹ ත්වරණය rad s^{-1} වලින් ගණනය කරන්න. ($\pi = 3$ ලෙස ගන්න.)
- (vi) රෝකටවුවේ ගුරුත්ව කේත්දිය හරහා යුතු සාධාරණ තෙලයට ලම්බකට රෝකටවුවේ ආවස්ථීක දුරක්ෂය $2.4 \times 10^9 \text{ kg m}^2$ නම්, රෝකටවුවේ යුතු දිගාව විරුද්ධ පැත්තේ වූ නැයින්න මගින් දහන වායුව පිටකළ යුතු වේගය ගණනය කරන්න.



06. (a) අදී තන්තුවක තිරයක් තරංග ප්‍රවේශය $V = \sqrt{\frac{Tl}{m}}$ සම්කරණයෙන් ගණනය කළහැක.

T - තන්තුවේ ආතනිය,

l - තන්තුවේ දිග වේ.

m - තන්තුවේ ස්කන්ධය

තන්තුවේ හරස්කඩ වර්ගලිලය A ද තන්තුව සාදා ඇති උච්චයේ සනන්වය R ද වනවීට ඉහත සම්කරණය

$$V = \sqrt{\frac{T}{Ap}} \quad \text{ලෙස ලිවිය හැකි බව පෙන්වන්න.}$$

(b) පහත ජේදය කියවා ඇසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

මිනිස් කටහඩි ඇති වන්නේ ස්වරාලයේ ඇති ස්වර තන්තු (vocal folds) කම්පනය වීමෙනි. ස්වරාලයේ ඇති ස්වර තන්තුවක විෂ්කම්ජය 40 nm පමණ වන අතර එහි සනන්වය 900 kg m^{-3} පමණ වේ. පෙනෙනවා සිට ස්වරාලය හරහා පැමිණෙන වාතය ස්වරාලයේ ඇති ප්‍රත්‍යාස්ථා ස්වර තන්තු හරහා ගමන් කිරීමෙන් ඒවා කම්පනය වේ. ස්වර තන්තු කම්පනයෙන් ස්වර ඇතිවීම කටහඩි ලෙස හඳුන්වයි.

මිනිස් කටහඩි තාරකාවය ස්වරාලයේ ස්වර තන්තුවල දිග, ඒවායේ ආතනිය හා ස්කන්ධය මත රඳු පවතී. ස්වරාලයේ මාංග පේක්වල ක්‍රියාකාරීත්වය මගින් ස්වර තන්තුවල ආතනිය වෙනස් වේ. වැඩුණු පිරිමියකුගේ කටහඩි සංඛ්‍යාතය 125 Hz පමණ වන අතර වැඩුණු කාන්තාවකගේ එම අය 200 Hz පමණ වේ. කුඩා දරුවකුගේ කටහඩි සංඛ්‍යාතය 300 Hz ඉක්මවයි.

මිනිස් කටහඩි වාතය තුළ ගමන් කරන්නේ අන්වායාම තරංගයක ආකාරයෙනි. එනම් දිවතිය අන්වායාම තරංගයකි. දිවති තරංගයක තීවුණාවය රෘතුප්‍රවීතින්නේ එහි පිඩිය විවෘතය වන ආකාරය අනුවය. දිවති තරංගයක් නිසා යම් ලක්ෂණයක දිවති තීවුණාවය (I)

$$I = 2V\rho\pi^2f^2a^2$$

V - වාතයේ දිවති ප්‍රවේශය

ρ - වාතයේ සනන්වය

f - තරංගයේ කම්පන සංඛ්‍යාතය

a - තරංගයේ කම්පන විස්තරය

විස්තරය දෙගුණ කළවීට තීවුණාවය හතර ගුණයකින් වැඩිවේ. 3.3 kHz සංඛ්‍යාතයකදී සාමාන්‍ය මිනිස් කනට ඇශෙන සංවේදනය කළහැකි අවම දිවති තීවුණාවය 10^{-12} Wm^{-2} වන අතර මෙය ග්‍රුව්‍යතා දේහලිය ලෙස හඳුන්වයි. එසේම වේදනාවකින් තොරව අපට ඇසිය හැකි උපරිම දිවති තීවුණාවය 1 Wm^{-2} වන අතර මෙය වේදනා දේහලිය වේ. දිවතිය සංවේදනය වන්නේ කනේ කරුණ පටහ පටලය කම්පනයෙනි. සාමාන්‍ය මිනිස්කුගේ කරුණ පටහ පටලයේ වර්ගලිලය 20 mm^2 පමණ වේ.

- වැඩුණු පිරිමියකුගේ ස්වර තන්තුවක සාමාන්‍යය දිග 20 mm නම් කාන්තාවකගේ හා කුඩා දරුවකුගේ ස්වර තන්තුවක සාමාන්‍ය දිග සෞයන්න. ස්වර තන්තු මත ස්වරාලයේ මාංගපේෂී මගින් ඇතිවන ආතනිය තියත බව සලකන්න.
- එනයින් ස්වර තන්තුවක් මත ස්වරාලයේ මාංගපේෂී මගින් ඇති කරන ආතනිය සෞයන්න.
($\pi = 3$ ලෙස ගන්න.)
- මිනිස් කටහඩි තාරකාවය රඳු පවතින හෝතික රාකිය කුමක්ද?
- තරංගයක් යනු කුමක්ද?
- අන්වායාම තරංගයක විස්තරය, කාලය සමඟ වෙනස්වන අයුරු පෙන්වීමට ප්‍රස්ථාරයක් අදින්න. එම ප්‍රස්ථාරයේ සම්පූර්ණ විරුද්‍යා පැහැදිලිව දක්වන්න.
- දිවති තීවුණාව අර්ථ දක්වන්න.
- ග්‍රුව්‍යතා හා වේදනා දේහලියට අනුරුප දිවති, තීවුණා මට්ටම dB වලින් ගණනය කරන්න.

(viii) දිවනි තරංගයක විස්තාපන විස්තාරය a ද පිහින විස්තාරය p ද නම්.

$$a = \frac{p}{2\pi\rho vf} \quad \text{ලෙස ලිවිය හැක.}$$

එනුයින් ධිවති තරංගයක පිහින විස්තාරය $p = \sqrt{2\rho v I}$ ලෙස ලිවිය හැකි බව පෙනවන්න.

- (ix) (a) දිවති සංඛ්‍යාතය 1 kHz වන දිවතිය සඳහා ගුව්‍යතා දේහලියේදී පිඩින විස්තරය හා විස්තරාපන විස්තරය සෞයන්න. වාකයේ දිවති ප්‍රවේශය 340 ms^{-1} ද වාකයේ සනන්වය 1.3 kg m^{-3} ද වේ. ($\pi = 3$ ලෙස ගන්න.)


(b) යම් දිවතියක් සංවේදනය විම සඳහා වන කරුණ පටහ පටලය මත අනිවිය යුතු අවම බලය සෞයන්න.

(x) ත්‍රිඩ්‍රියාරයක සවිකර ඇති ගබ්ද විකාශන යන්ත්‍රයක දිවති ක්ෂේමතාවය 4.8 mW වේ. එයට 200 m දුරින් ත්‍රිඩ්‍රියාරයේ ත්‍රිඩ්‍රියාරයක් සිටී.

(a) ත්‍රිඩ්‍රියාර ඇසෙන දිවති තිවුතා මට්ටම කොපමණද?

(b) ත්‍රිඩ්‍රියාරේ කන තුළ මිනින්තුවකදී පතින වන දිවති ශක්තිය කොපමණද?

07. (a) (i) දුස්සාව් දුවයක් සඳහා විරුපන ප්‍රත්‍යාලුය හා විරුපන වික්‍රියාව රුප සටහනක් ආධාරයෙන් පෙන්වුම් කර විරුපන ප්‍රත්‍යාලුය හා විරුපන වික්‍රියාව අතර සම්බන්ධකාව සඳහා ප්‍රකාශනයක් ලබාගන්න.



එනයින් හෝ අත් පුදුරකින් හෝ අරය ට වන දිග ට වන සිලින්බරාකාර පිස්ට්ටනයක ඇතුළත පාෂයිය දුස්සාවිනා සර්ජන සංග්‍රහකය යා වූ සනකම ද වන පරිදි තෙල් තවුවකින් ආස්ථරණය කර ඇත. පිස්ට්ටනය ය එකාකාර වේගයෙන් ගමන් කරන විට ඒ මත ගොඩනගන දුස්සාවිනා සර්ජන බලය සඳහා පකාගනයක් ලබාගන්න.

- (b) පිස්ටනයේ ස්කන්ධය 200 g හේද එහි අරය 3.5 cm ද වේ. පිස්ටනයේ අඩුලත හා පිටත පිඩින අන්තරය 10^4 Nm^{-2} වේ. (වෘත්තාකාර මූහුණට එරෙහිව)

(i) පිස්ටනය යන්තමින් ඉහළට ගමන් ආරම්භ කරන විට පිස්ටනය මත දුස්පාවී සර්ජණ බලය කොපමෙන්ද?

(ii) පිස්ටනයේ ඉහළට හෝ පහළට ගමන් යන්නා ප්‍රවේශය $1 \times 10^2 \text{ ms}^{-1}$ ද ආස්ථරණය වූ තෙල් තට්ටුවේ සනකම 1 mm ද සිලින්බරයේ උස 8 cm ද නම් පිස්ටනය මත ආස්ථරණය කර ඇති කෙලෙහි දුස්පාවීතාවය සොයන්න.

(c) ඩිනැම දුස්පාවී තරලයක් තිරස නැලයක් තුළින් ප්‍රවාහය වනාවිට යම් අවස්ථාවක අනාකුල බව බැඳී ආකුල තත්ත්වයට පත්වන මොහොතේ ප්‍රවේශය අවධි ප්‍රවේශය (v) ලෙස විස්තර කෙරේ. අවධි ප්‍රවේශය විස්තර කෙරෙන සාධකය රෙනොල්ඩ් අංකය (N_A) වන අතර ඒ තරලයේ දුස්පාවීතාවය (g) ද, තරලයේ සනත්වය (p) ද ප්‍රවාහ බවයේ විෂේෂිතය (d), ද විට අවධි ප්‍රවේශය (v) අතර සම්බන්ධතාවය $v = \frac{N_A g}{\rho d}$

- (i) ඉහත තෙල් විශේෂය සඳහා රෙනෝල්ඩ් අංකය $N_A = 2800$ ද, කෙලෙනී සනන්වය $\rho = 940 \text{ kg m}^{-3}$ ද ප්‍රවාහ බටයේ අභ්‍යන්තර විෂකම්භය 1 cm ද වේ නම්, ප්‍රවාහ බටය සඳහා කෙලෙනී අවධි ප්‍රවේශය ගණනය කරන්න.

- (ii) ඉහත ආකාරයේ තලයක් තුළින් අවධි ප්‍රවේශයෙන් එම තෙල් විශේෂය තිරස්ව ප්‍රවාහය වීම සඳහා තිරස් තලයේ දෙකෙකළට ප්‍රවත්තා ගතුයුණු පිඩින අනුමතණය ගණනය කරන්න.

(මෙම තලය සඳහා දුස්සාවිනාට සියලු සම්බන්ධ සමීකරණ වලංගු වන බව සලකන්න.)


08. (a) විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍යාචනය E වූ ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයක පවතින ආරෝපණය අ‍ඩ ලක්ශීය ස්කන්ධයක් මත තියාත්මක වන විද්‍යුත් බලයේ විශාලත්වය F සඳහා ප්‍රකාශනයක් ලියන්න.

(b) (a) ස්කන්ධය නා හා ආරෝපණය +q වූ A නම් ලක්ශීය ස්කන්ධයක් විශාල ප්‍රදේශයක පවතින තීව්‍යාචනය E වූ ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයක් තුළට රුපය 1 හි පරිදි v ප්‍රවේශයකින් ඇතුළු වේ.

$$(i) E < \frac{mg}{q}$$

$$(ii) E > \frac{mg}{q}$$

වනවිට, ආරෝපණයේ විශාලය ගුණාත්මකව විස්තර කරන්න.



(රුපය 1)

(අ) පහළට ප්‍රවේශය දෙන ලෙස සලකා ඉහත (i) හා (ii) අවස්ථා සඳහා ආරෝපණය විද්‍යුත් ක්ෂේත්‍රය තුළ මූල්‍ය කාලය සඳහා ප්‍රවේශ-කාල ප්‍රස්ථාර දෙකක දළ සටහන් වෙන වෙනම අදින්න.


(c) රුපය 2 හි දක්වා ඇති පරිදි එකිනෙකනී ස්කන්ධය m බැඳින් වන හා ආරෝපණය පිළිවෙළින් +2q හා +q වූ ලක්ශීය A හා B අංග 2 ක් එකම y = 0 තීරස් මට්ටමක සිට තීව්‍යාචනයෙන් යුතුව t = 0 දී මූල්‍යරිතු ලැබේ.

මෙම අංග දෙකම y = 0 සිට y = -L දක්වා විද්‍යුත් ක්ෂේත්‍රයක් රහිත රික්ත ප්‍රදේශයක ගුරුත්වය යටතේ විශාල විමෙන් අනතුරුව y = -L සිට y = -(L + H) දක්වා වන ඉහළට විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍යාචනය E වූ ඒකාකාර විද්‍යුත් ක්ෂේත්‍රයක් සහිත ප්‍රදේශයකට ඇතුළු වෙයි.

(i) A අංගව් y = -L දක්වා ප්‍රකාශන විට, එහි ප්‍රවේශය (v) හා කාලය (t) සඳහා ප්‍රකාශනයක් ලියන්න.

y = -L නිදි B අංගවේ ප්‍රවේශය හා මේ සඳහා B අංගව් ගතවන කාලය පිළිබඳව කුමක් තිබූ හැකිද?

(රුපය 2)



කළාපය 3

(රුපය 2)

(d) දැන විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍යාචනය E (> Em) වූ අවස්ථාවක් සලකන්න.

(i) A හා B අංග දෙක විද්‍යුත් ක්ෂේත්‍රය තුළ ගත කරන කාලයන් පිළිවෙළින් t1 හා t2 සඳහා ප්‍රකාශන 2 ක් ලබාගන්න.

(ii) $\frac{Eq}{mg} = 2$ නම්, A හා B අංග දෙක නැවතන් y = 0 ලක්ශයට පැමිණීමට ගතවන කාලයන්ගේ වෙනස

$$\Delta t = \frac{8v}{3g} \text{ බව පෙන්වන්න.}$$

(iii) ඉහත (d) (ii) හි සඳහන් තත්ත්වයන් යටතේදී B අංගව් විද්‍යුත් ක්ෂේත්‍රය තුළ පහළට සිදුකරන උපරිම සිස්ට්‍රුපරාය.

HB සඳහා ප්‍රකාශනයක් v හා g ඇසුරෙන් ලබාගන්න.

HB හා L අතර සම්බන්ධය කුමක්ද?

(iv) B අංගවේ විශාලය y = -L අක්ෂය වටා සිදුවන සරල අනුවර්ති විශාලයක් බව ශිෂ්‍යයෙක් ප්‍රකාශ කරයි. ඔබ මෙම ප්‍රකාශනය සමග එකත වේද? තොවේද? ඔබගේ පිළිතුර පැහැදිලි කරන්න.

(v) A හා B අංගන් නැවත වරක් y = 0 තීරස් මට්ටම දක්වා පැමිණීමට අදාළ ප්‍රවේශ-කාල ප්‍රස්ථාරයන් එකම බැංච්ඡාංක තාලයක ඇදු දක්වන්න.

09. (A) කොටසට තෝරා (B) කොටසට තෝරා පමණක් පිළිතුරු සපයන්න.


(A) කොටස

- (a) (i) සංකේත පැහැදිලි කරමින් සන්නායක ද්‍රව්‍යයක් තුළ නිදහස් ඉලෙක්ට්‍රොනිකවල ජ්ලාචිට ප්‍රවේගය සඳහා ප්‍රකාශනය ලියන්න.
- (ii) හරඹකඩ වර්ගත්ලය 50 mm^2 වන ඇශ්‍රම්ඩියම් කම්බියක් තුළින් පැයකට 10000 C සිශ්‍රාත්‍යකින් ආරෝපන ගළා යයි. එක් ඇශ්‍රම්ඩියම් පරමාණුවකින් එක් නිදහස් ඉලෙක්ට්‍රොනික බැංකින් ලබාදෙන්නේ නම්,
- කම්බිය තුළින් වූ ධාරාව
 - ධාරා සනන්වය
 - ඉලෙක්ට්‍රොනිකවල ජ්ලාචිට ප්‍රවේගය සොයන්න.
- (ඇශ්‍රම්ඩියම්වල සනන්වය 2.7 g cm^{-3} ද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 27 වේ.)
- ඉලෙක්ට්‍රොනික ආරෝපනය $1.6 \times 10^{-19} \text{ C}$
- (iii) පරිපථය පවතින ප්‍රතිරෝධකයකට සමාන්තරව 40 Ω ප්‍රතිරෝධකයක් සවිකළ විට පරිපථය තුළින් ගලන විද්‍යුත් ධාරාව තුන් ගුණයක් විය. පරිපථයේ පැවති ප්‍රතිරෝධකයේ අගය කුමක්ද?
- (iv) නිවසක විදුලි ජේනුවකට සම්බන්ධිත සමාන්තර දිග විදුලි රහැන් දෙකක් අතර ප්‍රුඩවත් විමක් ඇත. මෙම ප්‍රුඩවත් විම ඇති ස්ථානය සොයා ගැනීම සඳහා විදුලි කාර්මික සිල්පියෙකු එම රහැන් දෙක ජේනුවෙන් විසන්ධි කර ඒවා අතර 1.5 V විහාර අත්තරයක් යොදයි. එවිට රහැන් තුළින් 0.14 A විදුලි ධාරාවක් ගළායන බව හිතු නිරික්ෂණය කරන ලදී. රහැන් තුළ පවතින කම්බියේ විෂකම්භය 0.24 mm ද එය තනා ඇති ලෝහයේ ප්‍රතිරෝධකතාව $1.7 \times 10^{-8} \text{ } \Omega$ නම් ප්‍රුඩවත් වි ඇති ස්ථානයට ජේනුවේ සිට දුර කොපමණද?
- (v) ප්‍රත්‍යාවර්තන විද්‍යුත් ධාරාවක වර්ග මධ්‍යනාස මූල අගය ලෙස අර්ථ දක්වා ඇත්තේ කුමක්ද?
- (vi) නිවසකට සපයනු ලබන සයිනාකාර ප්‍රත්‍යාවර්තන වෝල්ටෝමෝටක වර්ග මධ්‍යනාස මූල අගය (V_{rms}) 240 V වන අතර සංඛ්‍යාතය 50 Hz වේ.
- මෙම ප්‍රත්‍යාවර්තන වෝල්ටෝමෝටයේ උවිට අගයන් එහි ආවර්තන කාලයන් සොයන්න.
 - මෙම වෝල්ටෝමෝට මගින් ක්‍රියා කරන ප්‍රතිරෝධය 500Ω ක් වන විදුලි උපකරණයක් තුළින් ගලන ප්‍රත්‍යාවර්තන විද්‍යුත් ධාරාවේ වර්ග මධ්‍යනාස මූල අගයන් එහි උවිට අගයන් සොයන්න.
 - ප්‍රතිරෝධකය මගින් තාපය උත්සර්ජනය කිරීමේ මධ්‍යනාස සිශ්‍රාත්‍ය කොපමණද?

(B) කොටස

- (a) (i) කාරකාත්මක වර්ධකයකින් ඇති ප්‍රයෝගන දෙකක් ලියන්න.
- (ii) කාරකාත්මක වර්ධකයක සංවෘත ප්‍රුඩවර්තන නොවන අවස්ථාවේදී වෝල්ටෝමෝට ලාභය යනු කුමක්ද? ඒ සඳහා සම්කරණයක් පරිපථ සටහනක ඇද ලියා දක්වන්න. සංකේත හඳුන්වන්න.

(b)




ඉහත පරිපථයේ භාවිතා වන්නේ 741 කාරකාත්මක වර්ධකයකි. එහි සැපයුම් වෝල්ටෝමෝට යනු යුතු අවස්ථාව යුතු වේ. මෙහි R යනු ආලෝකය මත රඳු පවතින ප්‍රතිරෝධකය (LDR). එය අදුරු දී $2 \text{ k}\Omega$ ක් වන අතර ආලෝකයේ දී 250Ω වේ.

- (i) ආලෝකයේදී හා අදුරේදී P හා Q ලක්ෂවල වෝල්ටීයතා ගණනය කරන්න.
- (ii) ඉහත කාරකාත්මක වර්ධකයේ අදුරු හා ආලෝකය ඇතිවිට වෝල්ටීයතා ලාභය ගණනය කරන්න.
- (iii) අදුරු අවස්ථාවේදී ප්‍රඥනයහි වෝල්ටීයතාවයේ අඟ ලක්ෂු සමග ඉදිරිපත් කරන්න.
- (iv) LDR ආලෝකය ඇතිවිට කාරකාත්මක වර්ධකයේ ප්‍රතිඵාන වෝල්ටීයතාවය කොපමෙන්ද?
- (v) අදුර ඇතිවිට ප්‍රතිඵාන වෝල්ටීයතාව සෞයන්න.
- (vi) LED බල්බය දැල්වෙන්නේ කුමන පරිසර ත්ත්වයේදී දැයුතු පැහැදිලි කරන්න.
- (c) ඇගෘතම් කරමාන්න ගාලාවක දිවා කාලයේදී ක්‍රියාත්මක වන, විදුලි මහන මැශීන් හඳුසි විදුලි විසභයි විමකදී ස්වයංක්‍රීයව ක්‍රියාත්මකවන විදුලි ජනකයක් සඳහා තාරකික පරිපරියක් නිරමාණය කිරීමට අවශ්‍යව ඇති. එම පරිපරියේ ඇති LDR මැශීන් ද්වීමය 1 ව අභ්‍යල වෝල්ටීයතා සංඛ්‍යාවක් නිකුත් කරන අතර විදුලි විසභයි මකදී ද්වීමය 0 ව අභ්‍යල වෝල්ටීයතා සංඛ්‍යාවක් නිකුත් කරයි. මිනුම අවස්ථාවකදී ස්වේච්ඡයක් ක්‍රියාත්මක කර මැශීන් ක්‍රියාකාරවිය හැකි වියයුතු අතර එහි ඇති ස්වේච්ඡය සංඛ්‍යාක කර ඇති විට ද්වීමය 1 ව අභ්‍යල වෝල්ටීයතා සංඛ්‍යාව නිකුත් කරයි.
- A ස්වේච්ඡය
- B මැශීන් ක්‍රියා කිරීම / නොකිරීම
- C විදුලි සැපයුම ඇතිවිට
- (i) ඉහත පරිපරිය සඳහා සනනතා වගුවක් පිළියෙළ කරන්න.
- (ii) ඉහත මැශීන් ක්‍රියාකාරන අවස්ථාවේ විදුලි ඇණකීමේක් ස්වයංක්‍රීයව විදුලි ජනකය ක්‍රියාත්මක විමට A, B හා C ඇසුරෙන් තාරකික ප්‍රකාශනයක් ලියා දක්වන්න.
- (iii) විදුලිය බිඳු වැශෙන අවස්ථාවක ස්වයංක්‍රීයව විදුලි ජනකය ක්‍රියාකාරවිමට තාරකික පරිපරියක් නිරමාණය කරන්න.
10. (A) කොටසට හෝ (B) කොටසට හෝ පමණක් පිළිතුරු සරයන්න.
- (A) කොටස
- (a) (i) සනයක වියලනයේ විශිෂ්ට ගුෂ්ත තාපය යනු කුමක්ද? මෙය ද්‍රව්‍ය මත සිදුකරනු ලබන කුමන ගුණය මත රඳු පවතින්ද?
- (ii) හොඳින් අවුරුදු දැන්වීම් තුළින් තාපය සනනයනය විමේ සිසුතාවය සඳහා අභ්‍යල වන සම්කරණය දියන්න. ඔබ දක්වන සංකේත කුමක්දයි හඳුන්වන්න. තාපය සනනයනය විමේ සිසුතාවය රඳු පවතින සාධක සඳහන් කරන්න.
- (iii) විලක පාශේෂයේ අයිස් සැදුම් නිලධාරී නිලධාරී පාශේෂයේ උෂ්ණත්වය 260 K ද ජලය සමග පාශේෂයේ උෂ්ණත්වය 273 K ද වේ. එකිනෙක් තේශීතුවෙන් හරහා ජලයෙන් තාපය හානිවීමේ සිසුතාව ගණනය කරන්න. එමගින් අයිස් තැවත්වෙන සනකම වැඩිවීමේ සිසුතාවය සෞයන්න.
- අයිස්වල තාප සනනයනව = $2.3 \text{ W m}^{-1}\text{K}^{-1}$,
- ජලයේ සනනත්වය = 1000 kg m^{-3} ,
- අයිස්වල විලයනයේ විශිෂ්ට ගුෂ්ත තාපය = $3.35 \times 10^5 \text{ J kg}^{-1}$ යැයි ගන්න.

- (b) පරිපූරණ වායුවක් තාප පරිවාරක ආචාරණයකින් අවුරා ඇති සිලින්ඩරයක් තුළ ඇති අතර, තාප පරිවාරක පිස්ටනයක් සවිකර ඇත.


ආරම්භයේදී වාතයේ පරිමාව $3.0 \times 10^{-4} \text{ m}^3$ වන අතර උෂ්ණත්වය 320 K සහ පිඩිනය $1.4 \times 10^5 \text{ Pa}$ වේ.



- සිලින්ඩරය තුළ ඇති වායුවේ මධ්‍යාල සංඛ්‍යාව සොයන්න.
 - පිස්ටනය මගින් වායුවේ පරිමාව $3.0 \times 10^{-5} \text{ m}^3$ දක්වා අවුවන පරිදි සංකේරණය කරනු ලැබේ. එවිට එහි උෂ්ණත්වය 800 K දක්වා ඉහළ නිශින ලදී. වායුවේ නව පිඩිනය සොයන්න.
 - තාපගති විද්‍යාවේ පළමු නියමය ලියා දක්වන්න.
 - ඉහත (ii) හි දැක්වෙන ක්‍රියාවලියේදී වායුව මත කරන ලද කාර්යය 101 J වේ. එහිදී වායුවේ අභ්‍යන්තර ගක්තිය වැඩි වූ ප්‍රමාණය සොයන්න.
 - වායුවේ අභ්‍යන්තර ගක්තිය යනු කුමක්දි පැහැදිලි කරන්න.
 - ඉහත (ii) ක්‍රියාවලියේදී වායුවේ උෂ්ණත්වය ඉහළ ගියේ මත්දැයි පහදන්න.
- (මධ්‍යාල වායු නියමය $8.3 \text{ J kg}^{-1} \text{ mol}^{-1}$ වේ.)

(B) කොටස

- (i) රත් වූ වයෝගුවකින් තාප ගක්තිය විකිරණය විමේ සිශ්‍රාතාවය රඳු පවතින සාධක මොනවාද?
- (ii) කාලේන වයෝගුවක හැසිරීමේ ස්වභාවය පැහැදිලි කරන්න.
- (b) රත් වූ කාලේන වයෝගුවකින් විවිධ උෂ්ණත්වලදී විමෝෂනය කරන විකිරණයේ තීව්‍යතාවය (I) තරංග ආයාමයේ (λ) ශ්‍රීතයක් ලෙස රුපයේ පෙන්වා ඇත.



- කාලේන වයෝගුවක උෂ්ණත්වය ඉහළ නාවන විට පිටවන විකිරණයේ දක්නට ලැබෙන ලක්ෂණ දෙකක් දී ඇති ප්‍රස්ථාරක උපයෝගී කර ගනිමින් උගෙන්.
- රුපයේ පෙන්වා ඇති විකුණුව පහළින් වූ වර්ගලයෙන් ලැබෙන රාඛිය කුමක්ද?
- මිනිස් සිරුරක සාමාන්‍ය උෂ්ණත්වය 35°C කි. සමෙහි සාමාන්‍ය ස්ථානයකින් විමෝෂනය වන විකිරණයේ උපරිම තීව්‍යතාවයට අදාළ තරංග ආයාමය $9.4 \mu\text{m}$ වේ. එම මිනිසාගේ සමෙහි ගැටුන්තක් ඇති ස්ථානයක උෂ්ණත්වය 39°C කි. ගැටුන්ත ඇති ස්ථානයෙන් පිටවන විකිරණයේ උපරිම තීව්‍යතාවයට අදාළ තරංග ආයාමය සොයන්න. මෙහිදී යොදාගත් උපක්ෂීල්පනය කුමක්ද?

- (c) (i) TK උෂ්ණත්වයක පවතින වස්තුවක් T_0 K උෂ්ණත්වය ඇති පරිසරයක තැබූ විට එම වස්තුවේ උකක වර්ගලයකින් තාප විකිරණ විමෝශනය වන සිංහාසනය සමානුපාතික වන ප්‍රකාශනය ලියන්න. ($T > T_0$)
- (ii) ප්‍රකාශනය ලිවීමෙදී ඔබ යොදාගත් නියමය දක්වන්න.
- (d) මෙම ගැටළුවේ ඇති අවස්ථාව හැර වෙවදා විද්‍යා රැවිදී අධ්‍යෝතක්ත තාප විකිරණ යොදා ගන්නා අවස්ථාවක් පැහැදිලි කරන්න.
- (e) සාමාන්‍ය කුමරාවක පවතින දායා ආලෝකයට සංවේදී වන ජායාරූප පටලයක් මෙන් අධ්‍යෝතක්ත කුමරාවක අධ්‍යෝතක්ත කිරණවලට සංවේදී වන ජායාරූප පටල ඇත. මේ තිසා සාමාන්‍ය කුමරාවකින් කිසියම් වස්තුවක දායා ජායාරූප ලබාගන්නා ලෙසින් මෙවැනි කුමරාවක් හාවිතා කර තාප ජායාරූපයක් ලබාගත හැකිය. මේවා හාවිතා වන අවස්ථාවක් නම් කරන්න.
- (f) කාමරයක් උණුසුම් කිරීමට දිග 1 m නා විෂ්කම්භය 3.5 cm වන තුනි ලී ලෝහ තල 6 කින් සැදු ජාලයක් හාවිතා කරන ලදී. සැම තලයක් තුළින්ම 77°C ජලය ගලා යැම්ව සලස්වා ඇත. කාමරයේ උෂ්ණත්වය 27°C ක් වනවිට තල පදනම් මෙන් උකක කාලයකදී සර්ල ලෙස විමෝශනය කරන තාප ගන්නිය සෞයන්න.

ලෝහයේ පෘෂ්ඨීක විමෝශකතාව - 0.8

ස්වේච්ඡන් නියමය - $5.7 \times 10^{-4} \text{ Wm}^{-2}\text{K}^{-4}$



NALANDA COLLEGE

FINAL TERM TEST.


2021 DECEMB.

PHYSICS


GRADE - 13

MARKING SCHEME

01. (I) (a) (1) රුපයේ දැක්වෙන්නේ රථ පාඨ්‍යයක් මත විස්තුවක් සම්ඳුලුතකාවලදී ඇති ආකාරයයි. එම රුපය මත ලියා-ප්‍රමිතියා බල ලකුණු කරන්න. ස්ථිර- R_1 ද ප්‍රමිතියාව R_2 ලෙස සලකුණු කරන්න.



- (b) (2) රුපයේ පරිදි ආකාරය 30° ක් තුළු ප්‍රමුණම තලයක් මත තබා ඇති 20 kg ක ජ්‍යෙෂ්ඨයට තත්ත්වයේ සම්බන්ධ කර, ඒ මත බලයක් යොදා ඉහළට නියත 2 ms^{-2} තවරණයකින් විශිෂ්ට කරවයි. තත්ත්ව පැහැදිලි හා ප්‍රමුණ වේ. මිනිසාලේ ජ්‍යෙෂ්ඨය 60 kg කි.



- (II) (i) මිනිසා, විස්තුව හා කර්පිය මත ඇතිවන බල වෙන වෙනම ඇද දක්වන්න.

- (ii) සන්නුව මත මිනිසා මේන් ඇති කරන බලය ගණනය කරන්න.

$$F = m a \quad T - 100 = 20 \times 2 \quad T = 140 \text{ N}$$

- (iii) මිනිසා හා පොලට අතර ප්‍රමිතියා බලය සෞයන්න.

$$R + T = 600 \quad R = 600 - T = 460 \text{ N}$$

- (iv) විස්තුව තලය මත 4 m දුරක් වලනය විමෙදී කරන තාර්යය ගණනය කරන්න.

$$W = 140 \times 4$$

$$= 560 \text{ J}$$

- (v) ඉහත අවධාරුවේ විස්තුවේ ගක්නි වැඩිවිම ගණනය කරන්න. (වාලක ගක්නිය හා විහා ගක්නිය)

$$E = 560 \text{ J}$$

- (vi) විස්තුව 4 m දුරක් වලනය විමෙදී රිය ලබාගන්නා ප්‍රවේශය කොපමෙන්ද?

$$560 = 20 \times 10 \times 2 + E_{කොප}$$

$$160 = \frac{1}{2} m v^2$$

$$= \frac{1}{2} \times 20 \times v^2$$

- (vii) ඉහත (vi) හි සඳහන් 4 m ද සන්නුව කැඳියයි නම් ඒ මොහොතේ සිට විස්තුව වලනය විනාශ දැරීම දුර ගණනය කරන්න.

$$V^2 = U^2 + 2aS$$

$$0 = 16 - 2 \times 5 \times S$$

$$S = 1.6 \text{ m}$$

- (viii) ඉහත සඳහන් උපරිම දුර ගමන් කළ පෙළ තැවත ආරම්භක පිහිටිව විස්තුව පැමිණෙන විට ලබාගන්නා ප්‍රවේශය ගණනය කරන්න.

$$V^2 = U^2 + 2aS$$


$$= 0 + 2 \times 5 \times 5.6$$

$$V^2 = 56$$

$$V = \sqrt{56} = 7.48 \text{ ms}^{-1}$$

02. රුප ව්‍යවහරකාට විසින් අඟ්‍රක කාපය L සෙවීමේ අවශ්‍ය ඇත. මේ යදා තම පරන උග්‍ර දෙමියුරුන රුප සැපයන් ද ඇත.

(a) (i) අඛල අංශක් උපාධ කාමී වර රුහය සමිශ්‍රිත කරන්න.



(ii) සුමිල රහස්‍ය සම්බන්ධතාව නොමැති එම උපාංගයේ අවශ්‍යතාවය ඇමුණු?

இலால் தனதை ஆடு சீவிதாய் நல்லை திற்க
கஷ்டங்கள்

(iii) සිංහලයා L ගෙට්ටීම සදහා CD තබුය ජලය සම්භ කැලුරී මිටරයට ඇතුළේ යාමෙන් පෙන්වයි. මෙය වැරදිය. නෙතු දැක්වන්න.

**குத்துவதைய இ ஆலையிட சூரி கிழமை எழவே
ஏழாண்டிலேர்யர் அதை விட.**

(b) (i) පරිසරය සමග පිදුවන සාර කුවමුරුව මගෙහටා ගැඹුමට එක ගු ලබන පියවර මෙහවාද?

ජලය සහන පෙළුම්විටරය නිශ්චත්‍ය ආර දීම්වත්වය මකා ගැ තත් යන ඇතුළු තුරු, අර්ථ ඇමගු බඳාන රත්න සකස් තිබුනු නොදුන් බෝරු යෙදා කෙරුණි ආර ජ්‍යේ මකා ගැ තත් යන ප්‍රහා යා ප්‍රාලිඛ්‍ය ප්‍රාලිඛ්‍ය ප්‍රාලිඛ්‍ය ප්‍රාලිඛ්‍ය

(ii) ಈ ಪಿಠಿರ ಎತ್ತಿದ್ದೇ ಪಂಚರ ತಿಪ್ಪ ಉತ್ತರ ರಕ್ತ ದೃಷ್ಟಿಗಳಾಲ್ಪಿಗಳಲ್ಲಿ ಮುಖ್ಯ ದೀರ್ಘ ವಿದ್ಯುಲಿ. ಈ ಇಂದ್ರಿಯ ಪ್ರಾಣಿಗಳ ಅನುಭವ ಕ್ಷಮೆ ಹಾಗೂ ಸಂಪನ್ಮೂಲ.

(c) (i) සුඩාලය පමණ දළ ජලය පැලමිලිටරයට එකඟ මූව්‍යෙන් එය දුරක්ත කාර්ය කෙරෙහි කෙසේ බලපායිදී? ග = 9.81 න්ව්:

ଭୁବନେଶ୍ୱର କିମ୍ବା ଶ୍ରୀ କମଳାଚାର୍ଯ୍ୟ ପାଦାନି ଅତିକାଳୀନ ବ୍ୟାକରଣରେ ଉଦ୍‌ଦେଶ୍ୟରେ ବ୍ୟାକରଣ କରିଛନ୍ତି

(ii) රුජ්‍යන්තරි සිරයේ එහි ප්‍රමාද සම්පූර්ණ වී කැඳවීමේ අලා උම වැළැක්වීමට යොදාගෙන ඇති ප්‍රසාදය මැතිස්?

ଅଭ୍ୟାସ କାଳିକାର୍ଯ୍ୟ


(iii) සාලරීමිටරයට තුම්බය සරයන තැලය සාලරීමිටරය තුළ මිල්විය යුතුද? තැහිද? හේතු රෙදුත්.

.....

..... അല്ലതി കെരട്ട് ആലു ആന്തി പ്രദയ ദന്ത് മുളക്കിട്ട്
സുവർണ്ണം കൊണ്ട് വള്ളിപ്പു ചുരുക്കപ്പാണ് അമ്പ.

- (d) රලයේ හා පැලිරිමිවරය කහ අඩු ද්‍රව්‍යය විසින් තාප මාරිනා පිළිගෙනී නි හා S_2 වේ.
- (i) මෙම රේඛ්‍යයෙන් ඔබ විසින් විස්තා කරන පාඨාන ප්‍රතිඵල යොමු සිංහල පදනම් කරන්න.
- සිංහල පැලිරිමිවරය ස්කෑන්සය = m_1
- සිංහල පැලිරිමිවරය ස්කෑන්සය = m_2
- සිංහල පැලිරිමිවරය ස්කෑන්සය = θ_1
- සිංහල පැලිරිමිවරය ස්කෑන්සය = θ_2
- සිංහල පැලිරිමිවරය ස්කෑන්සය = θ_3
- (ii) රලයේ වාශපිකරණය විසින් ඔරු තාපය (I) සඳහා ප්‍රකාශනයක් ඉහත පදනම් කරන ඇද පාඨාන අඩුගින් උගේන්න.
- සිංහල + පැලිරිමිවරය තාපය = පුළුලා මාසය + පැලිරිමිවරය
- $m_1 S_2 (\theta_3 - \theta_1) + (m_2 - m_1) S_1 (\theta_3 - \theta_1)$
- = $(m_3 - m_2) L + (m_3 - m_2) S_1 (\theta_2 - \theta_3)$
- (iii) L හි නිරවද්‍යතාව සඳහා වච්චේ නිවිරුධ්‍ය ගෘයුණු පාඨානය ඇමත්ද?
- සිංහල පැලිරිමිවරය ස්කෑන්සය
- (iv) බැහිර වායුගෝලීය පිඩිනය වැඩි මුවහාත් වාශපිකරණයේ ගුරුත තාපය සඳහා ලැබෙන අය වැඩිවේද? අමුවේද? හේතු දැක්වන්න.
- ඕනෑම වේ. ආපංත්‍යය විස්ත්‍රී ස්මූල තිබා ඇති වේ.
- ආත තුළුසාය විස්ත්‍රී වේ.
- (v) පුළුලය පැලිරිමිවරය ඇලට රැකුණු කරන කාලය වැඩි මුවහාත් රේඛ්‍යය සඳහා දේශ අයිවේ. ඇමත් දේශපාලක අයිවේය ගැනීද?
- ඕනෑම වේ. සැකිරීමා ස්කෑන්සය ආර භාණිය විස්ත්‍රී වේ.

03. 60° න් විරහක හෝණයක් සහිත විදුරු ප්‍රිස්ටොය් හාවිනා හා අවබි හෝණය (C) සොයා ප්‍රිස්ටො ද්‍රව්‍යය විරහනානාකය සෙවීමට සිංහයුවට අවශ්‍යව ඇති. රේ සඳහා හාවිනා කළ යැකුස්ම පහත දැක්වේ.



- (a) මෙට මිටර හාගේ කොළඹ්වක්, පැන්සලක් සපයා ඇති. එට අමතරව නිර්මාණය සහ ගණනය සඳහා අවශ්‍ය වන අයිත්ම 2 ක් අඩුන් කරන්න.

ගිණ්න්දා තුනාය

මෙම මෙටර

- (b) (i) සිංහල අස පිටත පාලියේ මි ප්‍රතිච්ඡලය පැහැදිලියි

වැඩි



- (ii) එකුම පැහැදිලි පෙන්න.

○ උක්කෝලුව තුළුත් විට ආලුත්ත තිරු ආ ඇත්
වාහා වී AC ඉහළාතින් ඔර්තානාය විට.

02

- (iii) ඇස CY නො පාලි මි ප්‍රතිච්ඡලය පැහැදිලිව පෙනෙන්ද?

බටි



එකුම පැහැදිලි පෙන්න.

○ එයින් තුළුත්වා ආලුත්ත තිරු ආ ඇත්
තිරු වී පෙන් ඉහළාත් ඇත්තා ආකෘතිනා
වාහානාය තී BC ඉහළාත්ත් තිරු නිර්ගත වේ.

02

- (c) YZ රෝව ලබාගැනීමට මුළු විපින් අනුගමනය කළයුතු රේඛ්සාණ්‍ය පියවර පියන්න.

BC ඉහළාත් බෙඳා ඇයින් C සහ B රේඛ්ප ගෙනයා විට

03

○ න්‍ය ප්‍රතිච්ඡලය යෙක් ගොන්නේ යන අවස්ථාවේ

ක්‍රිත්‍යිකාය සෙය නිශ්චිතය මත ගෙව ගෙව P₁ හා P₂

අනුරූපය සුදුවා ත්‍රේ මෙයි මෙයි පර P₁ හා P₂ යා තැබීම්

- (d) OX රෝව ලබාගැනීමට මුළු විපින් අනුගමනය කළයුතු නිර්මාණ්‍ය පියවර පියන්න.

○ සිටි - AC ට උක්කෝලුයේ ඇදු OD = DI මෙය

02

I උක්කෝලු සම ගෙවා ගෙව තුළුත් Y; AC

තිරු X උක්කෝලු තුළුත් මෙර OX ය තැබීම්

03

- (e) $OXY = 77^\circ$ ලෙස සිංහල ලබාගෙන තිබුණ් නම අවධි කෝරය සෙවීමෙන් රුප ප්‍රිස්ට ද්‍රිජයේ
විර්ත්‍යාංශය සොයන්න.

$$\frac{77}{2} = 38^\circ 30' \quad n = \frac{1}{\sin C}$$


03

$$n = \frac{1}{\sin 38^\circ 30'} = \frac{1}{0.7180} = 1.39$$

1.606 —

1.225

- (f) ඉහත පිදුරු ප්‍රිස්ටයේ BA මුළුණා ඔයෝග් අඩුලු වින ආලෝක කිරණයක ප්‍රිස්ටය හරහා විර්ත්‍යාංශය වී AC මුළුණාන් නිර්ගත වේ.



$$\textcircled{1} \quad \delta = 38^{\circ} 30' \quad \Gamma = C = 38^{\circ} 30'$$

⑥ X is zero emission.

$$r+s = 60$$

$$x = 60 - 38.30$$


(iii) Fixed cost (d) Fixed cost =

$$d = \dot{e}_1 + \dot{e}_2 - A$$

$$= 90 + 4 - 60$$

$$d = 30 + y$$

- Q4. (a) (i) මිලි අමුරය (mA) අභ්‍යන්තර ප්‍රධිනෝධීය සේවීලට පහත පරිපරිය සකසා ඇති K දැඩිවය වැඩුවද, විවිධ මෙහෙදි මිලි අමුරයේ ප්‍රමාණය විනාශ නොවන්නේ නම් එහි අභ්‍යන්තර ප්‍රධිනෝධීය දැනීය?



සේව සංඛ්‍යාව නි ඇති බව

$$\frac{r}{15} = \frac{4}{5} \quad r = 12 \text{ ඡ}$$

- (ii) ඉහත මිලි අල්ටරන්ස් රුමීටාංජය 2mA සොට්ස්විලින් කුමාංකනය කර ඇති අතර, එහි දුරක් රුමීටාංජය උග්‍රාමය 100 mA යේ. මෙහි දෙය ඇඟිල් ආර්යුඩ් උග්‍රාමය වියහැකි ප්‍රේරණය පෙන්වනු ලබයි?

$$P = \frac{I^2}{r} = (0.1)^2 \times 12 = 0.12 \text{ W}$$

- (iii) මෙම ලිඛි ආච්චරේන් කියවා ගතහැකි විභාග අන්තර පරාපාය ඇමත්ද?

$$V_{\text{max}} = I_{\text{max}} \times r$$

$$= 0.1 \times 12 = 1.2 \text{ V}$$

- (b) ඉහා නිල අඩවිය 2A හා පුරුෂ පැමාණ උත්සුමයක් ලැබෙන පරිදි ගු ප්‍රතිරෝධයක් සහ 5A මුදල රැකිවා උත්සුමයක් ලැබෙන පරිදි ගු ප්‍රතිරෝධයක් යොදා පූජ්‍ය උපරායකට දම්බන්ධ කළ යුතුව ඇත.

- (i) r_1 හා r_2 අයයන් මොනවාද?

$$0.1 \times 12 = 1.9 \text{ r}_1$$

$$r_1 = \frac{12 \Omega}{19} = 0.631 \Omega$$

$$0.1 \times 12 = 4.9 V_2$$



$$r_2 = \frac{12}{49} = 0.245 \Omega$$

- (ii) මෙම තිල ඇලිවරය දුරක පරිමාව උත්තුවනය 5 V දක්වා ඇති වේදුරුම්වරයක් ලෙස ලබා ගැනීමට නැඳුව R_1 ප්‍රමිතරුයයි දීඟක පරියා ප්‍රමිත අංකයක් සිටීමට අවශ්‍ය නෑම අය පෙන්න.

$$S = 0.1(12 + R_1)$$

$$R_4 = \frac{50 - 12}{2} = 38 \Omega$$

- (c) සිංහල සත්‍යාපනය කිරීම සඳහා පරිශ්චාරකයේ පැලසුම් කිරීමට පිළුවෙනුව නියමව ඇත. මෙ සඳහා X, Y අහ අයින් විවෘත විභාග අත්තරයක් ලබා ගැනීම සඳහා 5 kΩ හා ඩාරු නියාමකයක් ස්ථිරයක් (V) හා අභ්‍යන්තර ප්‍රමිණෝධිය තොගිනිය යැයි විද්‍යුත් තාමක බිලය 6 V මූල්‍යයක් සම්බන්ධ කරන ලදී. පහත පරිපරිය ආයාද ගැනීමට පැලසුම් කරයි. මිට අමතරව ඇම්බරයක්, විශ්වාසීම්වරයක් හා 60 Ω හා ප්‍රමිණෝධියක් සහයා ඇත.



- (i) මෙම පරිශ්චාරකයේ 60 Ω ප්‍රමිණෝධිය තරහා විභාග අත්තරය (V) වෙනත් කරනීන් ඊ දැනීන් ගලන ඩාරුව (I) මැන ගැනීමට යොදා ගැන්නා පරිපරිය, දී ඇති අයිතම වල යොදේ හා විනා කරනීන් ඉහත රුපයේම ඇද දැක්වන්න.
- (ii) මෙ වියින් අමුදුරුය කළ පරිපරිය දී ඇති ඇම්බරයේ සහ විශ්වාසීම්වරයේ අප්‍රවල ප්‍රැථියකාවයක් නිවැරදිව ලක්ෂණ කරන්න. ජ්‍යෙෂ්ඨ ඇංජේ මිටියුල් + ඡා - ලක්ෂණ නිලධාරී නිශ්චාරු නෑතියා නෑතියා නෑතියා නෑතියා
- (iii) මෙම සඳහා යොදා ගත යුතු ඇම්බරයේ පුරුණ පරිමා උත්තුමණ ඩාරුව කුමක් විය යුතුද? (ඇම්බරයේ අභ්‍යන්තර ප්‍රමිණෝධිය තොගලකා හරින්න.)

$$V = IR$$

$$6 = I \times 60$$

$$I = 0.1 A = 100 mA$$

- (iv) ඉහත (iii) හි සඳහන් කළ පුරුණ පරිමා උත්තුමණය සහිත ඇම්බරය හා විනා කිරීමේ වාසිය කුමක්ද?

→ විසින් නිරවද්‍ය නියාමන ලබා ගැනීම

→ උග්‍රහී සාක්ෂිතාවයන්ත් අවශ්‍ය නියා තැබීම

→ තියේෂක තිබූ ගැඹුම් අවබ වේම. නින්දා ප්‍රීජ්‍යා ප්‍රීජ්‍යා


- (v) මෙහි S සඳහා විභාගම පුදුසු යුතු කුමක්ද? එය හා විනා කරන ආකාරය කෙටියෙන් සඳහන් කරන්න.

වත්තන යනු ජා

S එකිනෙක තිර තිබියදී, P සිරුතාරු තිර, Q යනු ජා

ඩිලිනිරු ඇංජේරු සහ ගේල්ඩ්‍රිටර් තාක්ෂණ ක්‍රයාවන් ඇතුළුව යොදා විවෘත නැතිම.

- (vi) රේඛ්‍යාපනයන් ලද මිශ්‍රම ඇප්‍රේන් මිමියේ නියමය සත්‍යාපනය කිරීමට අදාළ ප්‍රස්ථාරයේ දළ සටහනක් ඇදන්න. අක්‍රම තම කරන්න.



අන්ත නේ නැතිව

මා පැංචය

05. (i) ஒல்தய ஸ்டீக்கார் நிறுத்த கியலி 3. [03]

(ii). ශේෂකාලීරයක් මගින් මායුරග්‍රැය ප්‍රාග්ධනය ඉතා බුහදු ප්‍රාග්ධනයක් පහළම නැඳු කරන්න ගැනීමා වෙනසක් ඇත්කර මායුෂ මත පහළට ගැලයක් ඇත් කිරය.
බැවුම එයාලුණවයෙක් සංඛ තුළයක් පෙන්වනා ප්‍රාග්ධනය මත ඉහළම ඇත්තේ නිසා නිසා පෙන්වනා ප්‍රාග්ධනය ඉහළ හිටුරාය වෙයි.

හාඳුත් රෝකරුවකදී දිග්හ එයුත් තුළ වූහල
පුරුෂයෙහි පහත කළුපු කිමිම මහත් රෝකරුව
මත තුහලට යැලියෙන ඇත් කර ගනින්හි තුහලට කරනු
වෙය. [2]

ඒකැංක රෝගල්වකට වියුරෙනෑලයක මහජන තුවදී බුජලුම හෙවරගාස්පියකට ප්‍රතිඵලිය කළ යුතු නොවේ.

(b) (1) റോക്കറ്റോഡി $\uparrow F = ma$ [01]

$$F - mg = ma$$

$$F = 2.4 \times 10^6 \times 10 = 2.4 \times 10^6 \times 5 \boxed{01}$$

$$F = \frac{2.4 \times 10^6 \times 15}{36 \times 10^6} N$$


[01]

$$(ii) F = m^1 v$$

$$36 \times 10^6 = 3 \times 10^4 \times 2 \times 1$$

$$V = 6 \times 10^2 \text{ m s}^{-1}$$

(iii) 1600



$$V^2 = U^2 + 2as \quad [01]$$

$$V^3 = 0 + 2 \times 5 \times 1600 \times 10^3$$

$$V^2 = \frac{2 \times 5 \times 16 \times 10^5}{6} \quad [01]$$

$$V = 4 \times 10^3 \text{ ms}^{-1}$$

(iv) ප්‍රකාශ රෝගය. [01]
 ඉජදු අනුමත කරන ඇඟ වාසුව ඉවත්තන න්‍යා යාකරණය
 මුදු ස්කෑනය නිඛ්‍ය ස්කෑනය. [01]
 එකැංක රෝකරණය ම ඉගලට යෙරදි සරපුදුක්‍රම යොදා
 වෘත්තීය න්‍යා රෝකරණය තුළු තේ ඇති තිය ඇතිය. [01]
 02

$$(v). \quad \theta = \omega_0 t + \frac{1}{2} \alpha t^2 \quad [01]$$

$$36 \times \frac{\pi}{180} = 0 + \frac{1}{2} \times \alpha \times 2^2 \quad [01]$$

$$36 \times \frac{\pi}{180} = \frac{1}{2} \times \alpha \times 4 \quad 03$$

$$\frac{6 \times 3}{10 \times 3} = \frac{1}{2} \times \alpha \times 4$$


$$\frac{18}{30} = 2\alpha$$

$$\alpha = \frac{18}{60} = \frac{3}{10} = 0.3 \text{ rad s}^{-2} \quad [01]$$

$$(vi) \quad \tau = I \alpha \quad [01]$$

$$= 2 \times 4 \times 10^9 \times \frac{3}{10}$$

$$= 6 \times \underline{7.2 \times 10^8 \text{ nm}} \quad [02]$$



$$\text{Given } F' \times 10 - F \times 10 = 7.2 \times 10^8 \quad [01]$$

$$10 \times F' - 18 \times 10 \times 10 = 7.2 \times 10^8$$

$$F' - 18 \times 10^6 = 7.2 \times 10^7$$

$$F' = \underline{90 \times 10^6 \text{ N}} \quad [01]$$

$$F' = m' v'$$

$$90 \times 10^6 = 3 \times 10^4 \times v' \quad [01]$$

$$v' = \underline{30 \times 10^2 \text{ ms}^{-1}} \quad [01]$$

[30]
[30]

(06)

$$(a) V = \sqrt{\frac{T}{m}}$$

න - එකක දියක ප්‍රකාශනය = ඡනකත්වය
දිග

$$= \frac{\rho \times \text{ප්‍රමාණ}}{\text{දිග}} \quad [01]$$

$$= \frac{\rho \times A L}{L}$$

$$= \rho A$$

$$\therefore V = \sqrt{\frac{T}{A \rho}} \quad [01]$$

(b) 1 මුළුකරයෙහි කේරුනය වන ගස්

$$V = \sqrt{\frac{T}{m}} \quad V = f \lambda \quad \frac{\lambda}{2} = L$$

$$f = \frac{1}{2\pi} \sqrt{\frac{T}{m}} \quad [01]$$

$$\text{පරි} \quad f = \frac{1}{2 \times 20 \times 10^3} \sqrt{\frac{T}{m}} \quad \rightarrow ① \quad 125 = \frac{1}{2 \times 20 \times 10^3} \sqrt{\frac{T}{m}}$$

$$\text{ගැස්ට්‍රෝ} \quad 200 = \frac{1}{2\pi} \sqrt{\frac{T}{m}} \rightarrow ②$$

$$\frac{125}{200} = \frac{L}{20 \times 10^3}$$

$$L = 12.5 \text{ mm}$$

$$\therefore \text{කාන්තාවයේ ස්ථාන ත්‍රුත්වක දිග} = 12.5 \text{ mm} \quad [01]$$

දැන, දුරවකු පැලීම

$$\frac{125}{300} = \frac{L}{20 \times 10^3} \quad \frac{125 \times 10^3}{15} = L \quad [01]$$

$$\text{දැන, දුරවකු යටර ත්‍රුත්වක දිග} = \underline{8.33 \text{ mm}} \quad [01]$$

$$(ii) 125 = \frac{1}{2 \times 20 \times 10^3} \sqrt{\frac{T}{\rho A}} \quad [01] \quad \rho = \frac{m}{V} = \frac{m}{AL}$$


$$125 = \frac{1}{40 \times 10^3} \sqrt{\frac{T}{900 \times 3 \times (20 \times 10^{-6})^2}} \quad [01] \therefore \text{එකක දිගක ප්‍රකාශනය} \\ = \rho A$$

$$125^2 \times (40)^2 \times (10^3)^2 \times 900 \times 3 \times 20^2 \times 10^{-18} = T$$

$$T = 27 \times 10^6 \times 10^{-6} \times 10^{-18} \times 10^6$$

$$T = 2.7 \times 10^{12} \text{ N} \quad [01] \quad (2)$$

- (iii) සංයෝගය [01]
- (iv) එක පර්‍යායයක ජට ගැනී ඇත් සංයෝගයට ගමනු කරනු තැබේ හිත් නැලුම් හරහා වහා අවශ්‍ය යෙදා නැවත් ගැනීමෙන් නැවත් ගැනීමෙන් නැවත් ගැනීමෙන් නැවත් ගැනීමෙන් [02]



- (vi) එකිනෙකු නැශ්‍ය සාලුයක දී එකිනෙකු වර්ගෝලයක් හරහා ගමනු කරනු ලබනු ලැබේ සාලුය සාලුය නැත්තුවයි. [01]

$$(vii) dB = 10 \log\left(\frac{I}{I_0}\right) [01]$$

සුළුවතා, රූපාලීය

සුළුවතා, රූපාලීය

$$= 10 \log \frac{1}{10^{-12}}$$

$$= 120 dB$$

$$[01]$$

$$= 0 dB$$

$$(viii) I = 2\pi\rho\omega^2 f^2 a^2$$

$$I = 2\pi\rho\omega^2 f^2 \left(\frac{\rho}{2\pi\rho\omega f}\right)^2 [01]$$

$$a = \frac{P}{2\pi\rho\omega f}$$

$$I = \frac{2\pi\rho\omega^2 f^2 P^2}{4\pi^2 \rho^2 V^2 f^2}$$

$$P^2 = 2I\rho V^2$$

$$P = \sqrt{2\rho V I} //$$

$$(ix) P = \sqrt{2 \times 1.3 \times 340 \times 10^{-12}} [01]$$

$$= \underline{29.73 \times 10^{-6}}$$

$$a = \frac{29.73 \times 10^{-6}}{2 \times 3 \times 1.3 \times 340 \times 1 \times 10^{-9}}$$

$$= 0.011210 \times 10^{-3}$$

$$= \underline{1.12 \times 10^{-11}}$$

$$(b) F = AP \times A \quad [01]$$

$$= 29.73 \times 10^6 \times 20 \times 10^{-6}$$

$$= \underline{5.94 \times 10^{10} \text{ N}} \quad [01]$$

$$(x) (a) \text{ ദിവം തീരുമാലയ } = \frac{4.8 \times 10^3 \text{ W}}{4\pi (200)^2} \quad [01]$$

$$= \frac{4.8 \times 10^3}{4 \times 3 \times 4 \times 10^4} \quad [01]$$

$$= \frac{0.4 \times 10^7}{4 \times 10^8 \text{ Wm}^{-2}} \quad [01]$$

$$\text{dB} = 10 \log \left| \frac{4 \times 10^{-8}}{10^{-12}} \right| \quad [01]$$

$$= 10 \log 4 \times 10^4$$

$$= 10 \log 4 + 10 \log 10^4$$

$$= 10 \log 4 + 40 \quad [01]$$

$$= \underline{\underline{40 \text{ dB}}} \quad [01]$$

$$(b) P = 2.10 \times 10^{-8} \times 20 \times 10^{-6}$$

$$\text{ഘേർണ്ണ} = \frac{2.10 \times 10^{-8} \times 60}{120 \times 10^{-13}} \quad [01]$$

$$= \underline{\underline{1.2 \times 10^{11}}} \quad [01]$$

$$I = \frac{P}{A} = \frac{P}{4\pi r^2}$$


$$P = 1 \times 10^{-8} \times 20 \times 10^{-6}$$

$$= 2 \times 10^{-13} \text{ W}$$

$$E = 2 \times 10^3 \times 60$$

$$= 1.2 \times 10^{11} \text{ J.}$$

(7) (a). (i)



A ചെറുതുക്കായാണ് B ഉള്ളായി
പ്രസ്തുതയ V ദി പഠിച്ചതു
ഒരുക്കരുത d ദി, t കാലാവധി
ശ്രദ്ധിക്കുന്നതു അഥവാ കാലി

$$\theta = \frac{vt}{d} \quad [02]$$

$$\frac{\theta}{t} = \frac{v}{d} \quad [02]$$

$$\frac{F}{A} \propto \frac{\theta}{t} \quad [02]$$

$$\frac{F}{A} \propto \frac{v}{d} \quad [02]$$

$$\frac{F}{A} = k \frac{v}{d} \quad [01]$$

$$(ii) A = 2\pi r l$$

$$\frac{F}{2\pi r l} = k \frac{v}{d} \quad [02]$$

$$F = \frac{2\pi r l k v}{d}$$

(3)

(b) (i) ഒരു പാർപ്പിറയും + പ്രവൃത്തി കല്ലു = ലൈൻ പാർപ്പിറയും +
അംഗീഡി കല്ലു

$$mg + F = PA \quad [02]$$

$$F = PA - mg \\ = 10^4 \times \frac{92}{7} (3.5 \times 10^2)^2 - 200 \times 10^3 \times 10 \quad [02]$$

$$F = 36.5 \text{ N} \quad [01]$$

(ii)

$$\zeta = \frac{Fd}{2\pi r I v} \\ = \frac{36.5 \times 1 \times 10^{-3}}{\frac{92}{7} \times 2 \times 3.5 \times 10^2 \times 8 \times 10^2 \times 100} \quad [02] \\ = \underline{2.07 \times 10^{-2} \text{ NSm}^{-2}} \quad [02]$$

$$(c) (i) V = \frac{N \times l}{pd} = \frac{2800 \times 2.07 \times 10^{-2}}{940 \times 1 \times 10^{-2}} \quad [02] \\ = \quad [01]$$

$$(ii) Q = \frac{\pi a^4}{8l} \left(\frac{AP}{I} \right) \quad [01]$$

$$\pi a^2 v = \frac{\pi a^4}{8l} \left(\frac{AP}{I} \right) \quad [01]$$


$$\frac{AP}{I} = \frac{8lv}{a^2} \quad [01]$$

$$AP = \frac{8 \times 2.07 \times 10^{-2} \times v}{(5 \times 10^3)^2} \quad [02]$$

$$= \underline{\underline{\quad}} \quad \begin{matrix} Nm^{-3} \\ \uparrow \\ [01] \end{matrix}$$

(a) (a) $F = qE$ [01]

(b)



(i) $E < \frac{mg}{q}$ තිබ.



$qE < mg$ වේ.
∴ එමුව පහළට ඝජරයා වේ.

(ii) $E > \frac{mg}{q}$ තිබ

$qE > mg$ වේ. [01]

∴ එමුව පහළට ඔන්දකය වී සූතික කිහිපාල –
තාවයට එක්සි මළුග දිගාව උත්තිවර්තක කර
හැවතැවේ ඉහළට ත්වරණය විට ඡ්‍යු යෙයි [01]
භාවිතක් V ප්‍රාග්ධනයෙහි එදානු ගැනුමෙන්
ගුවන්මීම සඳහා යොදා ඇති.

(d)



(e) (i) $\downarrow v^2 = u^2 + 2as$ [01]

$$v^2 = 0 + 2gL$$

$$v = \sqrt{2gL}$$
 [01]

$$\downarrow s = ut + \frac{1}{2}at^2$$

$$L = 0 + \frac{1}{2}gt^2$$

$$t = \sqrt{\frac{2L}{g}}$$
 [01]

$y = -L$ හේ B එමුවෙන් ප්‍රාග්ධනය A එමුවෙන් ප්‍රාග්ධනය
වන $\sqrt{2gL}$ ම රේ. කමද B එමුවෙන් යක්‍රන කාලය

$$t = \sqrt{\frac{2L}{g}}$$
 ම රේ. [01]

(ii) B එමුව දෙමා කළුරය තුළේ ආපසු හැඳි යයි හම්
A එමුව දෙමා කළුරය තුළේ අන්තර්යාරයෙහි
ආපසු හැඳි යුතු යොදා ඇති. [01]

අංදු රුදුකම් රුදුමා කළුරය තුළේ ආපසු හැඳිමට

අත්‍යම අභි E_m එගය ප්‍රතික විට B එමුව

යු = $-(L+H)$ හේ ප්‍රාග්ධනය යුහු කිරී ප්‍රකාශ යායි.

[01]

හමද, අංශ රේකම ආරයු හා, 800 හම් Eq > mg මෙය පිළිගැනීම

B අංශවල $\downarrow F = ma$

$$mg - E_m q = ma \quad [01]$$

$$a = -\frac{(E_m q - mg)}{m}$$

B අංශරථ පහැද මත්ස්‍යය = $\left(\frac{E_m q - mg}{m} \right) H \quad [01]$

B අංශවල $\downarrow v^2 = u^2 + 2as$

$$0 = v^2 - 2 \left(\frac{E_m q - mg}{m} \right) H \quad [01]$$

$$\frac{2(E_m q - mg)}{m} H = v^2$$

$$E_m q - mg = \frac{mv^2}{2H}$$

$$E_m q = m \left(\frac{v^2}{2H} + g \right)$$

$$E_m = \frac{m}{q} \left(\frac{v^2}{2H} + g \right)$$

[01]

(d) (i) A අංශව සමෘද්ධිය

$$\downarrow s = ut + \frac{1}{2}at^2 \quad [01]$$

$$0 = vt_1 - \frac{1}{2}at_1^2$$

$$t_1 \left(\frac{1}{2}at_1 - v \right) = 0$$

$$t_1 = 0 \text{ නොවා } \frac{1}{2}at_1 = v \quad [01]$$

$$t_1 = \frac{2v}{a_1}$$

$$t_1 = \frac{2vm}{(2Eq - mg)} \quad [01]$$

සෝජවත් $t_2 = \frac{2vm}{Eq - mg} \quad [01]$

$$(ii) \frac{Eq}{mg} = 2 \text{ तो } 60$$

$$Eq = 2mg \text{ तो}$$

$$t_1 = \frac{2vm}{(2qE - mg)}$$

$$= \frac{2vm}{(2qmg - mg)}$$

$$= \frac{2vm}{3mg}$$

$$t_1 = \frac{2v}{3g} \quad [01]$$

$$t_2 = \frac{2vm}{2mg - mg}$$

$$t_2 = \frac{2vm}{mg}$$

$$t_2 = \frac{2v}{g} \quad [01]$$

$$\Delta t = t_2 - t_1 \quad [01]$$

$$= \frac{2v}{g} - \frac{2v}{3g}$$

$$= \frac{2v}{g} \left[1 - \frac{2}{3} \right]$$

$$= \frac{2v}{3g} (3-1) = \frac{4v}{3g}$$

$$\Delta t = \frac{4v}{3g} \quad [01]$$

$$(iii) B \text{ विद्युत } \downarrow \quad s = \left(\frac{u+v}{2} \right) t$$

$$H_B = \left(\frac{v+0}{2} \right) \left(\frac{v}{g} \right)$$

$$H_B = \frac{v^2}{2g} \quad [01]$$

$$v = \sqrt{2gL}$$


$$\therefore H_B = \frac{2gL}{2g}$$

$$H_B = L \quad [01]$$

(iv) සුදු අනුවර්ත්ති තුළයකදී එංජිනේරි න්‍යාලය රැක්වන
මැල්ටරයේ රෙකූරෝ හර ඇත් එහෙතුළතය අනුරූපව
සංඛ්‍යාතික ය. හැඳුම් ම එංජිනේරි $V = -L$ අනෙයි සහ
රැක්වන ත්‍යුළුතය රෙකූරෝ වොයි.

[02]

(v)



[02]

B එංජිනේරි

A එංජිනේරි

9(A)

A රුකාවය

$$(i) \text{උලාරු ප්‍රමාණය.} = V_d = \frac{I}{enA} \quad [01]$$

V_d = උලාරු ප්‍රමාණය

e - ගුරුත්වානුමය ආංග්‍රේයය

n - වාහක සංඛ්‍යාව

A - සැහැයාකරය හරස්කන එර්ගාම්‍ය.

$$(ii) A = 50 \text{ mm}^2 \quad t = 3600 \text{ s} \quad Q = 10000 \text{ C}$$

$$(a) \cdot \text{කෙතිය නැංවු මූලික දාරාව.} \quad I = \frac{Q}{t} = \frac{10,000}{3600} \\ = \underline{\underline{2.8 \text{ A}}} \quad [02]$$

$$(b) \text{යාරා සංඛ්‍යාව} = J = \frac{I}{A} = \frac{2.8}{50 \times 10^{-6}} \text{ Am}^{-2}$$


$$\underline{\underline{J = 5.6 \times 10^4 \text{ Am}^{-2}}} \quad [02]$$

$$(c) \text{ එම්තක ප්‍රංගිතය } V_d = \frac{I}{ne} \\ n = \frac{2.7 \times 10^3 \times 10^6 \times 6.02 \times 10^{23}}{27 \times 10^3} \\ = 6.02 \times 10^{28}$$


[03]

$$\therefore V_d = \frac{5.6 \times 10^4}{6.02 \times 10^{28} \times 1.6 \times 10^{-19}} \\ = \underline{\underline{5.81 \times 10^{-6} \text{ mS}^{-1}}} \quad [03]$$

(iii)



$$V = IR$$



$$V = 3I \left(\frac{40 \times R}{40 + R} \right)$$

$$IR = \frac{3I(40 \times R)}{(40 + R)}$$

$$40 + R = 3 \times 40 \quad [02]$$

$$R = 120 - 40 \\ = \underline{\underline{80 \Omega}}$$

(iv)

$$V = 1.5 \text{ V} \quad I = 0.14 \text{ A}$$

$$R = \frac{1.5}{0.14} = \underline{\underline{75 \Omega}} \quad [01]$$

$$A = \pi r^2 = \frac{22}{7} (0.12 \times 10^3)^2 \text{ m}^2 \quad [01]$$

$$R = \frac{\rho L}{A} \quad L = \frac{RA}{\rho} = \frac{75}{\frac{1.7 \times 10^{-8}}{22}} \times \frac{144 \times 10^{-10}}{1.7 \times 10^{-8}} \\ = \underline{\underline{28.52 \text{ m}}} \quad [01]$$

$$\text{මුදුවක හේ අරු සහායයට ගෝ = } \frac{l}{2}$$

$$= \underline{\underline{14.26 \text{ m}}} \quad [01]$$

(b)

(v) යම් ප්‍රතිංරිතයක් දැලුණ ප්‍රහාරීතය යාරුවක් යමයි
කළලට කාඩ උස්සර්පහය වන ක්‍රිඩාවරයෙකුල නෑජ
ගැක්සිය උස්සර්පහය එහි පරිපාලනය අගය
එහි වර්ග මධ්‍යස්ථා මූල අගයයි. [02]

(vi) $V_{r.m.s} = 240V \quad f = 50 \text{ Hz}$

(a) V ම උත්ත් අගය = $\sqrt{2} V_{rms}$
 $= \sqrt{2} \times 240$
 $= 1.41 \times 240$ [02]
 $= 339.4 \text{ V}$

ආචාර්ත කාඩය = $\frac{1}{50} = 0.02 \text{ S}$ [02]

(b) $I_{rms} = \frac{V_{rms}}{R} = \frac{240}{500} = 0.48 \text{ A}$ [02]

I ම උත්ත් අගය = $\sqrt{2} I_{rms}$
 $= 1.41 \times 0.48$
 $= 0.678 \text{ A}$ [02]

(c) $P = V_{rms} \times I_{rms}$
 $= 240 \times 0.48$
 $= 115.2 \text{ W}$ [02]

$\frac{30}{30}$

9 (B) അവിഭാഗത്തിലെ വർക്കയുടെ റേഖ കൂടിയാൽ ഒരു ക്രമിക്ക് പറഞ്ഞാണ്.

卷之三

(ii) සුදුවයක් රුහු ක්‍රියාකෘතික කිරීම්. [10]
 (ii) සංවාර්ග පුබු පැවත්පා, පැවත්තා මොවිහා පැනුයට පුදාහායක් රුහු ක්‍රියා එම පුදාහාය නා පුදාහාය පැතර මුළුමාර්ගය.

$$(b). \quad Q = 10V \quad P_{\text{ধৰণীকৰণ}} = 5V \quad [01]$$

Q-10V P_{ബന്ധത്തോട്} - 5V OI

(မြတ်စွာ ဘုရားကောင်း) မြတ်စွာနည် ပြ. မြတ်စွာ - 12 V. ၀၁

$$\left. \begin{array}{l} \text{(ii) } \frac{R_1 + R_2}{R_1} \\ \text{Answer} \end{array} \right\} \text{ALL.}$$

(iii). ପକ୍ଷୀର୍ଥୀ ଶ୍ରେଣୀ +2V [02]

(iv) அரல் கருத்தி பூத்துக்கொண்டு விடுவது என்றால் முறையாக விடுவது என்று சொல்லப்படும்.


(୧୨) ସତ୍ରପଟ୍ଟି ପ୍ରକଟାଙ୍ଗ ଯ = +୪୮ ୦୨

(vi) LED ദീപ്തിലോചനം - 900 ട്രിയ | 02


LED 600 అధ్యర పత చిత.

A	B	C	F
1	1	1	0
1	0	1	0
1	1	0	0
1	0	0	1
<hr/>			
0	1	1	0
0	1	0	0
0	0	1	0
0	0	0	1

$$(ii) \quad F = A\bar{B}\bar{C} + \bar{A} B\bar{C}$$



(A) (ii)



[02]

$$\frac{V_{out}}{V_{in}} = -\frac{I R_2}{I R_1}$$

$$\underline{\frac{V_{out}}{V_{in}} = -\frac{R_2}{R_1}}$$

[02]

രഹിതിയാണ് അംഗങ്ങൾ

പുന്ത്രാഖം റഹിതിയാണ് ദർശനം ആളുവായ ബേബി.

[02]

30
30

10. (A)

(i) සහයක එලුමෙන් ජ.දා. පා.

යේ ඉතිතයක 129 ක් උගාන්ත්‍රය රැහැස්‍යක් ගොලැන්ත්ව සහ අවස්ථාවල ඡර දුර අවස්ථාව පත්වීමේදී ලිඛි දිය යුතු කිරී ඇතිය ලේ. [02]

සිය දුටු මත ක්‍රියා කරනු ලැබූ මෙහෙ පීඩනය මත රදා පවතී. [01]

(ii)

$$\frac{Q}{t} = kA \left(\frac{\theta_1 - \theta_2}{L} \right)$$

$$\frac{Q}{t} =$$

$$[01]$$

$$k =$$

$$A = [02]$$

$$\left(\theta_1 - \theta_2 \right)$$

ඇත් රදා එහෙතු සාධක.

(i) දෘශ්‍ය දෙරක්දවර උප: අනුග්‍රහයාය

$$[02]$$

(ii) දෘශ්‍ය භාරස්කත එර්යාභාවය

(iii) දෘශ්‍ය බාධා පැමි දුව්‍යයේ නාං ජණනායකාව.

(iv). පුද්‍යෙහි නාංය භාෂ්‍යීය සීඩුතාවය

$$\frac{Q}{t} = kA \left(\frac{\theta_1 - \theta_2}{L} \right)$$

$$= 2.3 \times 1 \times \frac{(273 - 260)}{4.6 \times 10^2} [01]$$

$$= 2.3 \times \frac{13}{4.6 \times 10^2}$$

$$= \frac{13}{2} \times 100$$

$$= \underline{650 \text{ J/S}} [02]$$

$Q = mL$ ඇයඟ එම සිකුත්තය වැඩ්වීමේ

$$m = \frac{Q}{L} = \frac{650}{3.35 \times 10^5} =$$

ඇයඟ එම

සීඩුතාවය.

$$\text{ඇයඟ එම පරිංච්‍රේ වැඩ්වීමේ සීඩුතාවය} = \frac{650}{3.35 \times 10^5 \times 10^3} [01]$$

භාරවක මැත්තෙලුව 1m^3 තුළුනේ අයිත් පරුමුව
සහකම වැඩිවිට සීඩුවාචය = $\frac{650}{3.35 \times 10^5 \times 1000 \times A}$ [01]

$$= \frac{650}{3.35 \times 10^5 \times 10^3 \times 1}$$

$$= 1.94 \times 10^{-6} \text{ mmsq}$$
 [02]

(b) (i) $PV = nRT$ [01]

$$n = \frac{PV}{RT} = \frac{1.4 \times 10^5 \times 3 \times 10^{-4}}{8.3 \times 320}$$
 [D1]
$$= \frac{4.2 \times 10}{2656}$$

$$= 0.0158 \text{ mol}$$
 [P1]

(ii) $PV = nRT$

$$P = \frac{nRT}{V} = \frac{0.0158 \times 8.3 \times 800}{3 \times 10^5}$$
 [D2]
$$= 34.97 \times 10^5$$

$$= 3.49 \times 10^6 \text{ Pa}$$
 [P1]

(iii) $dQ = du + dw$ [P1] dQ - උද්ධත්තය මූල දුන භාව ගැනීමේ
 du - උද්ධත්තය එහෙතුනාර ගැනීමේ
 dw - උද්ධත්තය කුම කාර්යය. [02]

(iv) උද්ධත්තය තාර පරිවර්තන ආවර්ගයක් අවුර ඇත.
 $dQ = 0$ [01]

භාෂුව මත කරන මද කාර්යය = 101 J

භාෂුව මයින් කරන මද කාර්යය = -101 J

$$0 = du + dw$$
 [02]

$$0 = du - 101$$

$$du = 101 \text{ J}$$

(v) එහි අරු වලු නා.ය. පා.ජ. පා.ජ. පා.ජ. පා.ජ. පා.ජ. පා.ජ. පා.ජ. [03]
 එයුතේ එහෙතුනාර ගැනීමේ පාඨම ඉහු පාඨම පාඨම පාඨම
 නා.ය. එවෙන්වා.
 අභුත නා.ය. එහි හිරෝත්තය උග්‍රයාරය පාඨම පාඨම පාඨම

E1 T1

10(B)

03

(d) (i) ലഭ്യരം ഉത്തരവിലെ, രാഖയുടെ അവിജാപ്പ്, ജാത്യീയ ലംഗരല്ല
(ii) കുറ്റിക്കുളം ചുമക്കുന്ന ഒരു പാർപ്പിട ശക്രം അതിന്റെ വിവരങ്ങൾ കുറിപ്പ്
ഓരോ ശക്രം മുൻപുള്ള സംബന്ധിച്ച ഒരു പാർപ്പിട ശക്രം അതിന്റെ വിവരങ്ങൾ കുറിപ്പ്

(b) (i) පුහුකාරයේ අභ්‍යන්තරය ක්‍රමවායෙන් එස්ථ්‍යී උපන්ත ප්‍රගතියක්
ආකෘති පසුව මූල්‍ය පැවරුව. 02
විසඳුව උග්: ↑ එක එක උපන්තයට අභ්‍යන්තර තරොය
අභ්‍යන්තරය ↓ 02

(ii) දී ඇත් සංස්කරණ කාලය පෙන්වන මූල්‍ය අනුගමනය සඳහා පිළිබඳ තොරතුරු නිර්මාණය කිරීමේද මුළු සැපයා යුතු වේ. 02

$$(iii). \quad \lambda_{\text{res}} \times T = C$$

କୁଣ୍ଡଳ ପାତଳ ଲକ୍ଷ୍ମୀ

$$9.4 \times 308 = \lambda_m \times 312$$

• 0@es ഫുക്കേസ്സെ

$$\lambda_m = 9.28 \mu m$$

විජ්‍යතාව

01

(c)

$$(i) \quad E = eA (T^4 - T_0^4) \quad [Q2]$$

(ii) රෝගී කාඩර එස්ට්‍රොලි පැකක වර්ග ජාලයක් ජීව කාලයකදී සේකුණු වන මූල යෙකුන් දුම්මාය පෙර වස්තුවේ හිරෝපය උප්පාක්වයෙහි හැවැවක යායෙහි ප්‍රජා රුවාම් සාම්පූජ්‍ය ප්‍රජාවා.

(d). එයඡාග හැඳුනු ගැනීම තුළදී රුදාව සඳහා අරක්කාරක් ත ලාජප්ප පාලිතා කරය. එහි ගෙයහාලිකා දුනුරරාය එ රුධිර සංඛරණය උගේ නි හියවා සුප්පායකට ඇදුනු පරිදි රුධිරය ගැනීම කිරීමෙහි එදායාව අනු කරය. [03]

(e) ଫ୍ରଦ କରୁଥିଲେ ତାଙ୍କ ଅଭିନନ୍ଦିତ ପାଞ୍ଚମି ଶତାବ୍ଦୀ
ଅତିରିକ୍ତ ଗଣରାଜ୍ୟ ଯାହାରେ ।

$$(f). (i) E = 6 \times 0.8 \times 2\pi \left(\frac{3.5 \times 10^3}{2} \right) x 1 \times 5.7 \times 10^{-8} \left[(350)^4 - (300)^4 \right] \quad [02]$$

$$= 210.67 \text{ J S}^1 \quad [01]$$

{01}

(1) බස්රුව මග පෙනාය එහි තුළය තරඟය ආකෘති සහිත දීමෙන එකතා ඇතුරුණු රැයි ම විරය අවරෝග්‍යය කිහිප වස්තුවකි. යම් අවස්ථාවකදී අවරෝග්‍යය කර යා සියලුම උග්‍රතා නොවූ නෙකුත් පෙන්වන ඇති අය.

03

1 - 1	11 - 2	21 - 4	31 - 5	41 - 3
2 - 3	12 - 4	22 - 2	32 - 2	42 - 4
3 - 1	13 - 1	23 - 5	33 - 2	43 - 3
4 - 3	14 - 4	24 - 1	34 - 2	44 - 1
5 - 3	15 - 1	25 - 3	35 - 4	45 4
6 - 3	16 - 1	26 - 5	36 - 3	46 3
7 - 3	17 - 3	27 - 2	37 - 1	47 2
8 - 2	18 - 3	28 - 3	38 - 3	48 1
9 - 3	19 - 3	29 - 1	39 - 1	49 4
10 - 3	20 - 2	30 - 5	40 - 3	50. 4